

2018.04.23 වන දින පෙ.ව. 10.00ට පමණ සිතාවක ජරාදේශීය සභා කමිටු ශාලාවේදී

පවත්වන ලද නිවාස හා ජරහජා සංවර්ධකාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ :

1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ජරේසන්න මැතිතුමා
2. ගරු කාරක සභික - එම්.ඒ. මේරි මාග්රට් මැතිතුමිය
3. ගරු කාරක සභික - එස්.ඒ. ජරේජ්මරන්න මැතිතුමා
4. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
5. ගරු කාරක සභික - ඩී. ජරිලයන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
6. ගරු කාරක සභික - දනුෂ්කී ජරයභානි අල්මේදා මැතිතුමිය
7. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ජරමසාද් දේවගේ මැතිතුමා
8. ගරු කාරක සභික - එස්. චන්ද්රඅකුමාර මැතිතුමා
9. ගරු කාරක සභික - ඊ.ජී. ඩී. ඉන්ද්රාගනි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය
10. ගරු කාරක සභික - දොණ ජරයකාසම් ෆ්රැන්සිස් මැතිතුමා

සභාගී නොවූ :

1. ගරු කාරක සභික - ඩබ්.ඩී. චින්තක දේවින්ද සමරවීර මැතිතුමා

සභාගී වූ නිලධාරීන් :

1. ලේකම් - කේ.ඒ. චන්දන පද්මසිරි මහතා
2. ජරමධානලමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
4. ජර ජා සංවර්ධන නිලධාරී - ශර්මිලා දුෂානි මිය
5. පුස්තකාලයාධිපති - භංවැල්ල - එස්.එම්. රංජනී මිය
6. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය
7. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය
9. තාක්ෂණ නිලධාරී - භංවැල්ල - එල්. ඒ. ධර්මසේන මයා
10. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එච්.යූ. නිශාන්ති මිය
11. සංවර්ධන නිලධාරී - ඉෂානි කමලිකා මිය
12. පුස්තකාල සහායක - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
13. පුස්තකාල සහායක - කේ.පී. කුමුදිනී ජයරත්න මිය
14. පුස්තකාල භාරකරු - ඩබ්. ජරියයන්ති රේණුකා මිය

භයවන සභා වාරයේ පළමුවන නිවාස හා ජරහජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්රීයවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභා සභාපතිතුමා පසුගිය වර්ෂ තුනක පමණ කාල සීමාවේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සිතාවක ජරාදේශීය සභාව බස්නාහිර පළාත තුළ සුවිශේෂී මට්ටමකට රැගෙන ඒමට දැඩි කැපවීමෙන් ඉටුකළ සේවය අගය කරමින් ඒ වෙනුවෙන් එතුමාගේ ස්තූතිය පුදකර සිටි අතර සියලු වැඩ කටයුතු කරගෙන යාමට සියලු මන්ත්රීතුමන්ලාගේ පැමිණීමත් සහායක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී.

01. ලිපි ලේඛණ සලකා බැලීම.

1. කොස්ගම පැරණි ආයුර්වේද මධ්‍යස්ථානය වෙනුවට නව අංග සම්පූර්ණ ආයුර්වේද මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව ශාලාව, රණවිරුගම පදිංචි බී.බී. සෝමාවතී මිය විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, නව ආයුර්වේද ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තරම් සුදුසු භූමියක් සභාව සතුව නොමැති බැවින්, දැනට කොස්ගම පැරණි ආයුර්වේද ගොඩනැගිල්ලෙහි වහලය අබලන්ව ඇති අතර එහි අළුත්වැඩියා කටයුතු නිමවන තෙක් සුදුසු වැල්ල නැණසල මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ල වෙත තාවකාලිකව කොස්ගම ආයුර්වේදය ගෙනයාම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
2. “මිනිස් ජීවිතය ශාලාව අන්තිම අඩියේ” යන හිසින් යුතුව පළාත් පාලන කොමසාරිස් විසින් පුවත්පත් වාර්තාවක් සමඟ යොමුකරන ලද අංක LGD/03/02/අමා හා 2018.01.30 දිනැති ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති නිරීක්ෂණ වාර්තාව සලකා බැලූ කාරක සභාව, මිනිස් ජීවිතය ශාලාව පිටිසුම් මාර්ගය අවහිර කරමින් ඉදිකර ඇති පොදු වැසිකිලිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට ද ජීවිතය ශාලාවේ වහලයට නැමී ඇති පොල් ගස සභාව මගින් කපා ඉවත් කිරීමට ද තීරණය කරන ලදී.
3. එස්.ඒ. අමරදාස මයා විසින් නීත්‍යානුකූලව පවරා දුන් ග්රාම සේවක කොට්ඨාශ අංක 443/ඒ පහත්ගම ජීවිතය ශාලාවේ පොදු සුසාන භූමිය පිහිටි ඉඩම ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් ඉහළ හංවැල්ල, අංක 537 ලිපිනයෙහි පදිංචි එස්.එල්.කළුපහන මිය විසින් යොමු කරන ලද 2018.04.18 දිනැති ලිපිය සලකා බැලූ කාරක සභාව, සභාව සතුව පවතින මෙම දේපල ආරක්ෂා කරගැනීමට සුදුසු පියවර ගන්නා ලෙසත් පෙර මෙම ඉඩමේ හිමිකරුගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීමට අදාළව සභාවට කටයුතු කළ නොහැකි බවත් ඔවුන් විසින් පෞද්ගලික සුදුසු ක්රීලයාමාර්ග ගන්නා ලෙස දැනුවත් කරන ලෙස අංක ACLG/CO/03/13/ආ.පැ./2018 හා 2018.0 2.15 දිනැතිව සහකාර පළාත් පාලන කොමසාරිස්තු මිය එවන ලද නිර්දේශය අනුව කටයුතු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
4. සුසාන භූමි මායිම් තාප්ප අසල බැනර් ජර්දර්ශනය කිරීම සඳහා අවසර ඉල්ලමින් සෙලින්කෝ සාමාන්‍යර ක්ෂණ සමාගම විසින් 2018.03.22 දින යොමුකරන ලද අයදුම්පත්රෝය පිළිබඳව සලකා බැලූ කාරක සභාව මෙම සමාගම සඳහා වෙළඳ දැන්වීම් පුවරුව ජර්දර්ශනය කිරීම සඳහා වන ගාස්තුව මේ වනවිට සභාවට ගෙවා ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදී මින් ඉදිරියට පොදු සුසාන භූමිවල ස්ථිර වෙළඳ ජීවිතය ශාලා නාම පුවරු ජර්දර්ශනය කිරීමට අවසර ලබා නොදීමට ජර් තීරණය වශයෙන් තීරණය කරන ලදී.

5. “භංවැල්ල, කුඩළුවිල, සිහින දනව්ව පොදු පහසුකම් බිම් කොටස පිළිබඳවයි.” යන හිසින් යුතුව භංවැල්ල, කුඩළුවිල, සිහින දනව්ව පදිංචි ප්රදේශවාසීන් විසින් 2018.03.21 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් වැඩ අධිකාරිතුමිය විසින් සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේදී නිරීක්ෂණය වූ කරුණු කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද කාරක සභාව මෙම පොදු ඉඩමෙහි පන්සල ඉදිකරන ලද ගරු තුන්තාන සුමනාලංකාර ස්වාමීන් වහන්සේ ඉදිරි කාරක සභාව වෙත කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

6. අංගම්පිටිය පොදු සුසාන භූමිය ට යාබද ඉඩම් කොට සේ පදිංචිකරුවන් නියමානුකූල කිරීමටත්, සුසාන භූමි කොටසේ අනවසරකරුවන් නියමානුකූල කිරීම සම්බන්ධයෙන් එකඟතාවය විමසා පාදුක්ක ප්රාදේශීය ලේකම්තුමා විසින් 2017.12.08 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී විසින් ලබා දී ඇති වාර්තාව සලකා බැලූ කාරක සභාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොට්ඨාසයේ මන්ත්රීතුමා ඇතුළු ග්රාවම සංවර්ධන සමිති සභාපතිතුමා, මරණාධාර සමිති සභාපතිතුමා කාරක සභාව වෙත කැඳවීමට තීරණය කරන ලදී.

7. “ධර්මග්රාමයේ ප්රතජා ශාලාව හා ක්රීඩා පිටිය සංවර්ධනය කිරීම” යන හිසින් යුතුව 2018.04.23 දිනැතිව ගරු ප්රාදේශීය සභා මන්ත්රී කෝකිල සම්පත් මැතිතුමා විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, තාක්ෂණ නිලධාරී වාර්තාවක් හා දල ඇස්තමේන්තුවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

8. “දාතුරුගොඩ ප්රාජා ශාලාව ප්රණතිසංස්කරණය කිරීම.” යන හිසින් යුතුව 2018.04.23 දිනැතිව ගරු ප්රාදේශීය සභා මන්ත්රී කෝකිල සම්පත් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව , තාක්ෂණ නිලධාරී වාර්තාවක් සහ දල ඇස්තමේන්තුවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

9. “මුරුතගම ප්රතජා ශාලාවේ ඉහළ මහලය ප්රවතිසංස්කරණය කිරීම” යන හිසින් යුතුව 2018.04.23 දිනැතිව ගරු ප්රාදේශීය සභා මන්ත්රීව කෝකිල සම්පත් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, තාක්ෂණ නිලධාරී වාර්තාවක් හා දල ඇස්තමේන්තුවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

10. “ප්රාජා ශාලාවක් ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව ගරු ප්රාදේශීය සභා මන්ත්රී. ඩබ්.ඒ.ඩී.පී. ස්වර්ණලතා මැතිතුමිය විසින් 2018.04.20 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ප්රකජා ශාලාව ඉදිකිරීම සම්බන්ධයෙන් අදාල වෙන්දේසි ඉඩමේ ඉඩම් හිමියන්ගේ අයිතිය තහවුරු කිරීමට පිලුර පිටපත්, ඔප්පු පිටපත් සමඟ කැමැත්ත ප්රේකාශිත අත්සන් සහිත ලිපියක් ඉදිරි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දන්වන ලදී.

11. පළාත් පාලන දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත) විසින් සංවිධානය කරන ලද කොළඹ දිස්ත්‍රික් පුස්තකාල ඇගයීම - 2017 තරඟාවලියේ මුළු ලකුණු 667 ලබාගත් භංවැල්ල පිලිප් ගුණවර්ධන මහජන පුස්තකාලය කොළඹ දිස්ත්‍රික්කයේ ජරපට්ම ස්ථානය, මුළු ලකුණු 435 ලබාගත් කොස්ගම ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ මහජන පුස්තකාලය තුන්වන ස්ථානය, ලකුණු 423 ලබාගත් කහහේන පිලිප් ගුණවර්ධන මහජන පුස්තකාලය කුසලතා සම්මානයක් ලබාගැනීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්තුමිය (බ.ප.) විසින් 2018.04.06 දින එවන ලද ලිපි සලකා බැලූ කමිටුව මෙම ජයග්‍රහණ ලබාගැනීම සඳහා දායක වූ සියලු කාර්ය මණ්ඩලයට ස්තූතිය පලකළ අතර, ලකුණු ජර්මාණ අඩුවෙන් ලබාගත් නිර්ණායකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර 2018 වර්ෂයේ ඇගයීම් තරඟ සඳහා ඉදිරිපත් වීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

12. පළාත් පාලන දෙපාර්තමේන්තුව (බ.ප.) විසින් සංවිධානය කරන ලද පෙර පාසැල් ඇගයීම - 2017 තරඟාවලියේ උපරිම ලකුණු 1000 කි.

- i. කළුඅග්ගල පෙර පාසල - මුළු ලකුණු 637 (කුසලතා)
- ii. භංවැල්ල පෙර පාසල - මුළු ලකුණු 614 (කුසලතා)
- iii. මාවල්ගම පෙර පාසල - මුළු ලකුණු 474
- iv. පාදුක්ක පෙර පාසල - මුළු ලකුණු 471
- v. මීපේ පෙර පාසල - මුළු ලකුණු 388
- vi. කනම්පැල්ල පෙර පාසල - මුළු ලකුණු 388
- vii. කොස්ගම පෙර පාසල - මුළු ලකුණු 267
- viii. කහහේන පෙර පාසල - මුළු ලකුණු 136

ලබාගත් ලකුණු ජර්මාණ හා වාර්තා වී ඇති අඩුපාඩු පිළිබඳ දන්වා පළාත් පාලන කොමසාරිස්තුමිය විසින් 2018.03.12 දිනැතිව එවන ලද ලිපි සලකා බැලූ කාරක සභාව වාර්තා වී ඇති විශේෂ අඩුපාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම පෙර පාසල් ගරුවරුන් සමග සාකච්ඡාවක් 2018.04.26 දින ප.ව. 2.30ට ජර්ධාන කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කරන ලදී.

13. සීතාවක ජරා.දේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා කතුවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත් පිටපත් 4 බැගින් පුස්තකාල 4 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

පොත් නම කර්තෘගේ නම වටිනාකම

- i. සමාහිත වැව සන්දිකා බන්දුසේන මිය රු. 1000/-
- ii. සිව්හෙළ දේවතාවියෝ සරණපාල නුවරපක්ෂ මයා රු. 150/-

- iii. කෙලාස හවන ලීලාරත්න ද සිල්වා මයා රු. 490/-
- iv. තානාපතිනිය අමීල කොඩිකාර මයා රු. 975/-
- v. මැල්ලම් වත්ත අනුරා ශ්රී ටො කුමාරි වීරසිංහ මිය රු. 200/-
- vi. සකුරාගේ ජපන් රහස අනුරා ශ්රී කුමාරි වීරසිංහ මිය රු. 195/-
- vii. වැව් දිය දහර බණ්ඩාර පිලවල මයා රු. 250

02. සාකච්ඡා සටහන්

1. පොදු සුසාන භූමි හා ජරාඛදේශීය සභාවට අයත් පොදු ස්ථානවල නාම පුවරු ජර දර්ශනය කළයුතු බවට ද එම නාම පුවරු භාෂා තුනෙන්ම ජරහදර්ශනය කළ යුතු බවට ද සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේදී දෝෂ සහගත නොවීමට භාෂා හැකියාව ඇති නිලධාරියෙකුගේ අධීක්ෂණයට යොමු කිරීම සුදුසු බවට සාකච්ඡා කරන ලදී.
2. අපගේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පිළිගත් ආයතනයක් මගින් පුහුණු වැඩමුළු වක් සංවිධානය කළ යුතු බවට සභාපතිතුමා විසින් යෝජනා කරන ලදී.
3. පසුගිය දෙවසරක කාලය තුළදී ලේකම්තුමා විසින් ක්‍රියාත්මක කරන ලද පොදු සුසාන භූමි සුද්ධ පවත්වුම් කිරීමේ වියාකපාතිකල ජරසදේශයේ ජනතාවගේ අගය කිරීමට ලක්වූ ඉතාමත් ඵලදායී වියාපාතියක් බවට අගය කළ කාරක සභාව එම වියාපාතිය නැවතත් පෙර පරිදිම ක්‍රියාත්මක කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
4. පාදුක්ක, කොස්ගම, කහහේන පුස්තකාල 03 සඳහා නවතම ස්වයංක්‍රීය පද්ධති 03 ක් ලබාදීමට කාරක සභාව නිර්දේශ කරන ලදී.
5. හංවැල්ල, පාදුක්ක, කොස්ගම, කහහේන පුස්තකාල විසින් 2018 වර්ෂය සඳහා සකස් කරන ලද ක්‍රියාකාරී සැලසුම්වල කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
6. සිතාවක ජරාඛදේශීය සභාවේ පෙර පාසල් සඳහා වියාරපාති පදනම මතපෙර පාසල් ගුරුවරු බඳවා ගැනීමට අදාල නිවේදනය කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.

අද දින පැවති නිවාස හා ජීවන සංවර්ධන කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් නිවාස හා ජීවන සංවර්ධන කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ජීරාසන්න මැතිතුමා
.....
- 2. ගරු කාරක සභික - එම්.ඒ. මේරි මාග්රබට් මැතිතුමිය
.....
- 3. ගරු කාරක සභික - එස්.ඒ. ජේරේ මරන්න මැතිතුමා
.....
- 4. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
.....
- 5. ගරු කාරක සභික - ඩී. ජයරත්න අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
.....
- 6. ගරු කාරක සභික - දනුෂ්කී ජීරරහානි අල්මේදා මැතිතුමිය
.....
- 7. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ජීරකසාද් දේවගේ මැතිතුමා
.....
- 8. ගරු කාරක සභික - එස්. චන්ද්ර.කුමාර් මැතිතුමා
.....
- 9. ගරු කාරක සභික - ඊ.පී. ඩී. ඉන්ද්රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය
.....
- 10. ගරු කාරක සභික - ඥාණ ජීරකසම් ආමන්සිස් මැතිතුමා
.....

කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 13.20 ට පමණ නිමාවට පත්විය.

2018.04.23 වන දින

සීතාවක ජනරජය සභා කමිටු ශාලාවේදී.